

කතා කරලා වැඩක් ගැන සිත... මෙ මේ වැඩේට ඔබාට සැකයී කියලා හොඳයිවෙයි කිව්වා... එනමින් එකට ඔබා බේරුමක් කරගන්න... මම කියන්න තියෙන්නෙ ඔබා මේ කළ වැඩේ අතින්ම පහත් එකක් කියන එක එකරයි... මේ පාහර වැඩේට ඔබාට සහගතනවා..."

තිසර සුරියබණ්ඩාර පුවුවෙන් ගැහි සිටියේය.

"මේ සමාජයේ අපට ඇතරට පේන හැම දේම සත්‍ය කියලා ගිනන ඔබා වගේ මේම ඔහුස්සයෙක් එක්ක කතා කරලා වැඩක් ගැන මච්චා... ඔබාට තේරුම් ගන්න බැරි වුණාට මම තේරුම් ගන්න පුළුවන් ඒ වෙලාවේ කපිස් හරි බොරු දියේ මාලු බාගන්නා කියන එක... මතක තියාගන්න... මාට වගේම භෞමික කරන්න ඔබාට ලෙසිවෙන්නෙ ගැන... අපි බලල මමාකු දවන්නෙ කියලා..." මතු කීවේය. මච්චා ගම්මිරිසට තමන් පැමිණි මේ ගමන විළිබදව ඇත් කාමරයෙන් පිටවන අතර මතු ගමනට සිහින් දොස් පවරාගනිමින් සිටියේය.

000000000

සිය අධ්‍යාපන වසා දැඩි අත්කරණයක් සහිත ඇත්තාක් සේ නිරාශාට දැනෙයි. මේ අත්කරණය සැමදාම පවතින්නට ඇත. එය හොඳුකමේ විදුලි හමු වන ශක්තියක් සහිත තිබුණු පුළුබ් සහිත වැඩිත් දළුපත ලද පහන කිසි වචන සිත ය. මේ තාක් කලකට එය හොඳුකමේ මන්ද ගන්න ඇතිවෙයි වටහා ගත නොහැකි කරුණක් විය.

"විදුලිගෙ මගුල පිටපස්සේ ගලායු පාරක් වැදිලි තියෙනවා... පොළ පාරක් වගේ දෙයක් වෙන්නට පුළුවන්. එතෙක් තමයි ලොකුම හානිය වෙලා තියෙන්නේ... මච්චා අදාලෙන් ලේ ගලල තියෙනවා..." වෙවදා සිටුවර්ධන කියන්නේ සිය අනෙක් වූ එකක් වේ සේනාරත්න වචන වරින් වර බලන අතරය. එය නැවත නොබලා විදුලිගේ තියට සිදුව ඇති හානිය කියන්නට තරම් මතකයක් තිබුණද තමන් කියන්නට යන බැරැද්දේම කාරණය නිරාශාගේ මුහුණ දෙස බලා එක එකකින් කියන්නට නොහැකි බවක් මුහුට දැනෙයි. "... නිරාශා... වාසනාවකට විදුලිට සිහිය ආවත් එයාගෙ මතකය විළිබදව අපට සහතික වෙන්න බැර... සමහර විට එයාට වොනමාමයකත් දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්... සමහර විට කිසිම මතකයක් ඉතිරි නොවෙන්නට පුළුවන්..."

"ඩො...කි...ඩො...නිරාශා ගොත ගැනුණා, ඇය පසසකින් වැඩි වී සිටි හපන්න සිය වමතින් ඇගේ දකුණාත අල්ලා"

ගත්තේය. ඒ අත ඇසාමාන ලෙස සිතල වී තියෙනු මුහුට දැනුණි. " ... කලබල වෙන්න එපා..." ඔහු සෙමින් කීවේය.

"මට... කලබල වෙන්න එපා නිරාශා... මෙ මේ කියන්න වරින් වර සිතාරකේ එක... මේක තමයි අපට බාලපොරොන්ද වෙන්න පුළුවන් ගරුම කරන්නේ... එයින් මොන සුබදායී දෙයක් නොවෙන්න කියන එකක් එයින් අදහස් වෙන්නෙ නැහැ..." සිටුවර්ධන කියන්නේ නිරාශා සත්පුත් කරන්නටය. එවන් සුබදායී තත්වයක් ඇතිවන්නට ඇති ඉතා අඩු සම්භාවිතාව විළිබද පළපුරුදු වෛද්‍යවරයා නොතින් දැන සිටියේය.

නිරාශා කළුම හතරන්නට මගන් වැසමක් ගනිමින් සිටියා, විදුලි නැවත නැති සිටිනු ඇත්ද? එසේ නැතිවිටද මේ මුහුටේ නිර්මාණ දිවියේ අවසානයද? සමාජය අවදි කරන්නට මතු දැරූ උත්සාහයේ අවසානය මොදද? එය ඒසේ විය නැතිද? එසේ වන්නට ඉඩ දිය නැතිද?"

"අපි විදුලි ගොඩ ගන්න අපට කරන්න පුළුවන් හැම දේම කරනවා නිරාශා..." සිටුවර්ධන කීවේ නිරාශාගේ සිත කියවේවාක් සේය. "...ඉතිරි හරිය දෙවෙයට බාරයි..." ඔහු ඒ වකයය මුමින් ගොඩී තමුත් සිහින් සිතුවේය.

"කෙතෙකුක මෙකිල ගිය මතකය නැවත අවදි කරන්න නොසැකූත් ප්‍රතිකාර වීම් තියෙනවා... අපි ඒ කිසිම දෙයක් මග ඇරලා යන්න නැහැ... එක් පළමුවෙනි දෙය විදුලිට නැතිවීමටගන්න එක... අතින් නැම දේම එයට පස්සේ දේවල්" වෛද්‍යවරයා විස්තර කරමින් සිටින කිසිවක් විකල්ප ගිය මතකයින් යුතුව සිටි නිරාශාගේ සිතට නොවැරදියි. ඇගේ සිතේ රැවී විළිවැවී දුන්නේ එකම එක පැනනයයි.

"මේ විදුලිගේ නිර්මාණ දිවියේ අවසානයද?"



Growth

*Look at how much we have grown
People in the past would have never have known
But we still have a long way to go
Even if we do take it slow
We have faced wars that cost us generations
Were people fought to control a nation
We are hurting our home
And we have no else to blame
Lets learn from our past
And move forward strong
Working together
To make this world better*

Humans have evolved so much over time. As a species we were able to go from learning how to hunt to creating farms and villages and now establishing mega structures which are only limited by imagination. We started off with nothing and created a world which people in the past could not have even imagined. But we are still learning, today I hear on the news and see with my own eyes the ways in which humans mistreat each other and the earth. We may have come so far already but we humans still have a very long way to go.

Wars are still occurring today, although they may not be 'world wars' they are still wars. People are dying and getting hurt because of the greed of other people. Humans faced one of their biggest man made catastrophes during world war one and world war two, you would think that we would have learned from that and realised that war is never the answer. A mother always tells her children that fighting never gets you anything, that fighting only hurts people and the problem can be solved without violence. So today why are innocent people still living in fear, hiding so that they would not get caught, why have we not learned that killing people does not solve anything but create more problems. We have to live in peace, which means that some people have to control their crave for power and instead work in unity. We mourn about the deaths of soldiers and innocent people during world war one and world war two when it is still happening today. We have to learn from our past mistakes and not just remember them.

This earth has been the home for countless amounts of species; they have thrived and flourished on the earth's natural resources. Out of all these species it is true that humans are the only species that is ruining the earth as well. Our home is deteriorating right under our feet and it is all our fault, we are destroying the place which has given us so much. In the end if we destroy earth we have also destroyed the human race, so it is vital that we take care of the earth so that humans can keep striving. I see people throwing their rubbish on the ground when the bin is just a couple of steps away from them. If everyone just throws their rubbish into the bin then the condition of the earth would rapidly increase. If each person considers the environment and makes sure that what they do is environmentally friendly then we would not have to be as worried for the future of our home.

Although terror still looms we are improving. Today there are peace keepers going into countries that are overtaken by war to reduce the amount of innocent lives taken and help residents feel safer. Governments are coming together to talk about problems that may be occurring between their countries to prevent communication problems which may lead to wars. People are finding ways to overcome their fears and protest for peace. With taking care of our earth there are now many awareness campaigns which are informing people about what would happen if we do not take proper care of our home. They are also taking actions by creating ways to make it easier for people to be more environmentally friendly.

Yes, we still have a long way to go but we have come so far and we are already taking action to reduce major problems that are occurring all over the world. The news may tell us about the bad but with that there is also good. There are people taking action to improve the world we live in and improve the human race as a species. We are still learning and growing as a race, we will never be perfect but we will try our hardest to be better.

4 වන පිටපත්

හැමදෙනාම ඉන්නේ ඇදුනල දැස ගොව පිටත දෙස බලමිනි. පිටතින් එන තිර්ණාන්තක බලපෑමකදී මේ සියලු බලවේග ගැලවී යෑමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

පොදු අපේක්ෂකයා අනිවාර්යයි

ඉදිරි ජනාධිපති වරයාකැදී විරුද්ධ පක්ෂ සියල්ල එකට එකතුවීමට තියෙන ඉඩකඩද දැන් වර්ධනය වෙමින් තිබේ. ජනාධිපතිවරණයක් නිම කොට නැති තත්වයකදී ඒ ඒ පක්ෂ වෙත වෙතම තම තමන්ගේ අපේක්ෂකයන් ගැන කියන කතාත් අනෙක් පක්ෂ ගැන කරන විවේචනත් ඉතාම සාධාරණ හා තර්කානුකූලය. එහෙත්, ජනාධිපතිවරණයක් ප්‍රකාශ යට පත්වූ විට මේ තත්වය මුළුමනින්ම කනපිට හැරෙන්න බවට දැන්ම උපකල්පනය කළ නැකිය. ඒ අනුව, දැන් කවුරු කෙසේ කිවත් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත්වීම අනිවාර්යයි කිව නැකිය. ආණ්ඩුවට ආණ්ඩුවට ගැනි මාරයන් පෙනෙන තෙක් මාතරයේ පොදු අපේක්ෂකයකු නැතිකිය කියමින් සරදම් කළත්, පොදු අපේක්ෂකයකු සැනා වන පොදු සමාජ අනුශංකයක් දේශපාලන සමාජය යටත් ගලායමින්

පොදු අපේක්ෂකයකු වැඩි දැනටමත් නම් පෙරමුණේ ම බලය වුවද ගිලිහෙමින් තියෙන මනිනද රාජපක්ෂ මහා කොරට් පිළිකෙරන ඇති පීඩනය සැඟව එකක් නොවනු ඇත. එය කිසියෙන් 2010දී සරත් මොගස්සාගේ විරෝධය පිළිවෙල සමග සැසඳිය නොහැකිය. අනිවාර්ය යන්නේ එය විට වඩා කිහිප ගුණයකින් වැඩි එකකි.

තිබෙන බව පැහැදිලිව සඳහන් කළ යුතුය. අවසන් මොහොතේ පුද්ගලයා කවරකු වුවද මුහුට හෝ ඇයට පොදු අනුමතියක් ලබාගැනීම සැදුණා අවශ්‍ය වන සමාජ හා දේශපාලනික බලවේග දැන් යහමින් එකතුවෙමින් තිබේ. ඒ බලවේග සියල්ලේ සාධකය පොදු ගුණාකාරය නම්, පුද්ගලයා මත නොරැදී පොදු වැඩපිලිවෙලක් ජයග්‍රහණය කරවාගැනීම සැදුණා දක්වන කැමැත්තකි. එය ලොකු දේශපාලන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

විරුද්ධ පක්ෂ වෙත වෙතම කරන කළහොත් ඇතිවිය හැකි පසුබැහිරීම, එක් පෙරමුණක ජනතර ජයගතහොත් ඇතිවන හව තිදහස් දේශපාලන අවකාශයන්, ඒ කුල තම තමන්ගේ දේශපාලන මතවාදයන්ට ප්‍රියාත්මක වීමට ඇතිවන පහසුමත් සලකා බලන විට සියලු විරුද්ධ පක්ෂ හා සැමගිනා එක්

පෙරමුණක සිටීමේ වැදගත්කම දැන් සෑම පාර්ශ්වයකින්ම අවධාරණය කෙරෙමින් බවද දැනගන්නට තිබේ. පොදු අපේක්ෂකයකු ඉදිරිපත්වන්නේ මනිනද රාජපක්ෂට තරගයක් දිය නැති තනි පුද්ගලයකු නැති තිසා බව ආණ්ඩුව කියන විට, අර්ධ සත්‍යයක් වුවද එය නිගනාමනව පිළිගත යුතුය. එය අර්ධ සත්‍යයක් වන්නේ, තරගයට එන්නේ මනිනද රාජපක්ෂ හා නමැති තනි පුද්ගලයකු නොව, ඔහු ඉදිරියට දමාගෙන තනිකර ආණ්ඩුවක් සහ රාජ්‍ය බලය සහිත පිරිසක් බව නිගන විටය. මේ බලවත් පිරිස ජයගැනීමට නම් අනෙක් පාර්ශ්වයේදී පොදු පෙරමුණක් අවශ්‍ය වේයි. පොදු අපේක්ෂකයා ඒ පොදු පෙරමුණේ තරගකරුවාය. ඔහු/ඇයට එහිනා තනි පුද්ගලයෙක් නොවේ. ව්‍යවස්ථාපිතව පිරිසට පත්වීමට එරෙහිව සිටින විකාල පොදු පෙරමුණක නියෝජිතයෙකි.

එවැනි පොදු අපේක්ෂකයකු වැඩි දැනටමත් නම් පෙරමුණේ බලය වුවද ගිලිහෙමින් තියෙන මනිනද රාජපක්ෂ මහා කොරට් පිළිකෙරන ඇති පීඩනය සුළු වු එකක් නොවනු ඇත. එය කිසියෙන් 2010දී සරත් මොගස්සාගේ විරෝධය පිළිවෙල සමග සැසඳිය නොහැකිය. අනිවාර්ය යන්නේ එය විට වඩා කිහිප ගුණයකින් වැඩි එකකි. ජනාධිපතිවරයාත්, ආණ්ඩුවට පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහසට මෙතරම් බියක් දැක්වන්නේ, විට සරදුම් කරන්නේ ඒ බිය නිසාය. ඒ අතර, ජනාධිපති රාජපක්ෂ හා නමැති තනි පුද්ගලයෙක් පුද්ගලයකු පුදුනම ස්වයං පිරිහීමකට ලක්කරගනිමින් සිටී. ලෙමල, මුස්ලිම් වාර්ගික පදනමකින් යුත් පුද්ගල දැන් මුහුටේ ගුණාකාරයක් බැගහේ දුටු ගිලිහී තිබේ. අනාගතයේ ඔහු බලාපොරොත්තු නොවනු ඇත්තේ සියලු බොද්ධ පුදුනම මත පමණකි. එහෙත්, ඒ පදනම ලොකාව ජනාධිපතිවරණයක් ජය ගුණකය සැදුණා ප්‍රමාණයක් නොවන බව මුළු ජනාධිපතිවරණයකදී නැවතත් පැහැදිලි වනු ඇත. සියලු බොද්ධ පුදුනමක් සැලකිය යුතු කොටසක්ද, දෙමළ, මුස්ලිම් හා අනෙක් ආගමික කොටස්ද සහිත පුද්ගල ස්ථරයකට ඇමතිය නැති පොදු අපේක්ෂකයකු හා වැඩපිලිවෙලක් ඉදිරියට පැමිණියහොත් රාජපක්ෂ මහතාගේ කුමනකි වූර කලාය සිහිගතකට සීමාවිය නැකිය.

ජාත්‍යන්තර පීඩනය

අනෙක් අතට, රට කෙරෙහි වන ජාත්‍යන්තර පීඩනය දැන් රාජපක්ෂ පවරනවද දරාගත නොහැකි වන තරමටද දැකිය. ලොකාධිකොරව විරුද්ධ වුවත් ජාත්‍යන්තර මට්ටමක පැවැත්වෙනු ඇත. එය උපරිම ආකාරයෙන් ස්වාධීන පරීක්ෂණයක් බව ලෝකයාට ඒත්තු ගන්වන්නට අවශ්‍ය සියලු වෘත්තීයයන් ආරක්ෂණයක් එම කමිටුවේ විශේෂඥයන් විසින් ගනු ලබමින් තිබේ. අවසානයේදී සිදුවිය හැක්කේ කුමක්ද? ඔවුන්ගේ ස්වාධීන විමර්ශන වාර්තාව පිළිගන්නට එක්සත් ජාතීන්ට සිදුවීමයි. ඒ තත්වය මත ලොකාව ඉදිරි දේශපාලන අනාගතය අදාල මිසාක ආලෝකයේ නොවන බව පැහැදිලි වේයි. මේ තත්වයට රට ඇදදැමීමේ වැඩිම දුර රාජපක්ෂවරුන් සිට පැවැත්වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.